

## ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



### ආරක්ෂක සේවා සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීම - “බී” හා “සී” කලාපය

01. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනුවෙන් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් විශ්වවිද්‍යාලයේ “බී” හා “සී” කලාපය සඳහා ආරක්ෂක සේවා සැපයීම සඳහා යෝග්‍ය හා සුදුසුකම් සහිත සේවා සැපයුම්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ.

	කොන්ත්‍රාත් නම හා අංකය	ආපසු ලබා නොදෙන ටෙන්ඩර්පත් ගාස්තුව	ලංසු ඇපකරයේ වටිනාකම	ලංසු වලංගු කාලය
<b>01</b>	නව ආරක්ෂක සේවා සැපයීම ( බී කලාපය ) <b>USJP/EIS/SEC/Z-B 2021/2022</b>	<b>රු.4500.00</b>	<b>රු.350,000.00</b>	<b>2021 නොවැම්බර් 08 දක්වා</b>
<b>02</b>	නව ආරක්ෂක සේවා සැපයීම ( සී කලාපය ) <b>USJP/EIS/SEC/Z-C 2021/2022</b>	<b>රු.4500.00</b>	<b>රු.460,000.00</b>	<b>2021 නොවැම්බර් 08 දක්වා</b>

02. ඉහත සේවාව දින 365 ක කාලයකට අදාළ වේ.

03. මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය ජාතික තරඟකාරී මිල ගණන් කැඳවීමේ පටිපාටියට අනුව සිදු කරනු ලැබේ.

04. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත ආරක්ෂක සේවා සැපයීම සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් බලපත්‍රය ලබා ඇති සැපයුම්කරුවන් සුදුසුකම් ලබන අතර, සෑම සේවා සැපයුම්කරුවකු විසින්ම රජය විසින් අනුමත 2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත, 2016 අංක 4 දරණ සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත, සේවක අර්ථ සාධක අරමුදල් පනත, සේවක භාරකාර අරමුදල් පනත, පාරිතෝෂික ගෙවීම් පනත, පඩිපාලක ආඥා පනත, කම්කරු වන්දි ආඥා පනත ආදී පනත් වලට අනුකූලව වැටුප් හා දීමනා ගෙවීම් ඇතුළු සෙසු කම්කරු නීති වලට අනුගත විය යුතු වේ.

05. මේ පිළිබඳව උනන්දුවක් දක්වන යෝග්‍ය සේවා සැපයුම්කරුවන්ට දුරකථන අංක 011-2802856 ඔස්සේ සහකාර ලේඛකාධිකාරී/ ආයතන (තොරතුරු හා සේවා) ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි අතර, 2021 ජූලි මස 15 වන දින සිට 2021 අගෝස්තු මස 05 වන දින දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා සතියේ දිනවල පහත ලිපිනයේ දී ටෙන්ඩර් පත්‍රිකා පරීක්ෂා කර බැලිය හැකිය.

06. මේ පිළිබඳව උනන්දුවක් දක්වන යෝග්‍ය සේවා සැපයුම්කරුවන්ට 2021 ජූලි මස 15 වන දින සිට 2021 අගෝස්තු මස 05 වන දින දක්වා කාලය තුළ දී පහත ලිපිනයට ලිඛිතව අයදුම් කිරීමෙන් හා රුපියල් භාරදහස් පන්සියක (රු.4,500.00) ආපසු නොගෙවන මුදලක් ගෙවීමෙන් අදාළ ටෙන්ඩර් පත්‍රිකා ලබා ගත හැකිය. මෙම මුදල ගෙවිය යුත්තේ සතියේ රාජකාරී දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරය වෙත මුදලින් පමණි.

07. පූර්ව ප්‍රසම්පාදන පැහැදිලි කිරීම් රැස්වීමක් 2021 ජූලි මස 29 වන දින පෙ.ව 10.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ පිහිටි මාණ්ඩලික රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.

08. 2021 අගෝස්තු මස 06 වන දින ප.ව.2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ පිහිටි මාණ්ඩලික රැස්වීම් ශාලාවේදී ටෙන්ඩර් පත්‍රිකා වසා තබනු ලැබේ.
09. ටෙන්ඩර් බහාලන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ, කොන්ත්‍රාත් අංකය, විස්තරය හා ටෙන්ඩරය විවෘත කරන දිනය සඳහන් කළ යුතුය. මුද්‍රා තබන ලද ටෙන්ඩර් පත්‍රිකා 2021 අගෝස්තු මස 06 වැනිදා ප.ව.2.30 ට හෝ ඊට පෙර ලැබෙන පරිදි නුගේගොඩ, ගංගොඩවිල පිහිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරී/ ආයතන (තොරතුරු හා සේවා) වෙත ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කිරීම හෝ නැතහොත් ඉහත කී කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියෙහි තැන්පත් කිරීම සිදු කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ටෙන්ඩර් ප්‍රතික්ෂේප කර ඒවා විවෘත නොකරම ආපසු ලංසුකරුවන් වෙත යවනු ලැබේ. ප්‍රමාදයන් සම්බන්ධයෙන් තැපැල් කිරීම සනාථ කිරීමේ සාක්ෂි නොපිළිගනු ඇත. ලංසු භාර ගැනීම සඳහා නියමිත වේලාව අවසන් වූ වහාම එනම් 2021 අගෝස්තු 06 වන දින ප.ව.2.30 ට ටෙන්ඩර් විවෘත කරනු ලැබේ. ලංසුකරුවන්ට හෝ බලයලත් නියෝජිතයන්ට (එක් ලංසුකරුවෙකුට එක් නියෝජිතයකු බැගින්) ලංසු විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට හැකියාව ඇත.
10. මේ සම්බන්ධව ගනු ලබන තීරණ ප්‍රසම්පාදන අස්ථිතය සතුවේ.
11. ටෙන්ඩර් පත්‍රිකා භාර ගන්නා අවසන් දින සිට 2021 නොවැම්බර් මස 08 වන දින දක්වා මෙම ලංසු වලංගු විය යුතු වේ.
12. සෑම ටෙන්ඩර් පත්‍රිකාවක්ම ඉහත අංක 01 හි සඳහන් වටිනාකමින් යුත් ලංසු සුරක්ෂණයක් සහිතව ඉදිරිපත් කළ යුතුය.
13. ලංසුකරුවන්ට ඉහත එක් කලාපයක් හෝ කලාප දෙක සඳහා වෙන වෙනම ලංසු ඉදිරිපත් කල හැකි අතර කලාප දෙක සඳහා වෙන වෙනම ලංසු ඇගයීම සිදු කෙරෙනු ඇත.

**ඉහත සඳහන් කරන ලද කරුණු සඳහා අදාල ලිපිනයන් පහත දැක්වේ.**

**ටෙන්ඩර් පත්‍රිකා පරීක්ෂා කිරීම අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම, සම්පූර්ණ කරන ලද ටෙන්ඩර් පත්‍රිකා භාර දීම**

සහකාර ලේඛකාධිකාරී/ ආයතන (තොරතුරු හා සේවා)  
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  
 ගංගොඩවිල  
 නුගේගොඩ

**ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීම**

පරිපාලන ගොඩනැගිල්ලේ මාණ්ඩලික රැස්වීම් ශාලාව  
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  
 ගංගොඩවිල  
 නුගේගොඩ

සභාපති / ප්‍රසම්පාදන කමිටුව  
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

2021.07.15